

ගුණාත්මක පාසල් පද්ධතියක් සඳහා නව පාසල් පාදක කළමනාකරණ වැඩසටහනක යෝග්‍යතාව

ච්‍රි.පී. කුමාරි¹

සංක්ෂේපය

ලොකකයේ සැම රටකම පාහේ අධ්‍යාපනයට වැදගත් ස්ථානයක් හිමිවන අතර සංවර්ධනය වෙමින් පවතින තුන් වන ලොකයේ රටක් වන ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනයට හිමි වන්තේ සූචිත්‍යෙක් ස්ථානයකි. ශ්‍රී ලංකාවේ බලයට පත් වන සැම රජයක් විසින්ම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකාවට සී.ච්‍රි.ච්‍රි. කන්නන්ගර මහතා 1947 දී නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසු අධ්‍යාපනයේ සිදු වූ විපර්යාසය අතිමහත් ය. එදා පටන් වර්තමානය වන තෙක් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ ගැනීම සඳහා තොයෙකුත් වැඩසටහන් පාසල් වලට හඳුන්වා දී ඇත. නමුත් ඒ සියල්ලක්ම අපේක්ෂිත පරිදි සාර්ථක වූයේද යන්ත ගැටළු සහිත ය. රජය විසින් 2006 තෝරා ගත් පාසල් කිහිපයක් සඳහා ද පසුව 2010 වන විට සියලුම පාසල් සඳහා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා අඥතෙන්ම වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. එය පාසල් නගා සිවුවේමේ වැඩසටහන නම් වේ. එනම් එමගින් පාසල් සම්බන්ධයෙන් රජය සතු අධිකාරී බලය පාසල් වෙත විමධ්‍යගත කරන ලදී. පාසල සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පාසල් වෙත ලබා දුනි. තීරණ ගැනීමේදී විදුහල්පති දෙමාපියන් හා අවට සමාජය එක්ව පාසල සම්බන්ධයෙන් තීරණ ගන්නා අතර ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඔවුන් විසින්ම සපුරා ගත යුතු වේ.

මූඛ්‍ය පද: අධ්‍යාපනය, පාසල් පද්ධතිය, කළමනාකරණ ඩිල්ටීය කුම

හැඳින්වීම

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2014 ඉදිරිපත් කර ඇති පාසල් නගා සිවුවේමේ වකු ලේඛියට අනුව පාසලේ අභ්‍යන්තර කාර්යය මණ්ඩලයේ හා පාසලට සම්බන්ධ සෙසු කණ්ඩායුම් පාසලේ සංවර්ධනය උදෙසා සහභාගිත්ව දායකත්වය ලබා දෙමින් පාසලේ සංවර්ධනයට ලබා දෙනු ලබන සාමූහික එළඟුම් ක්‍රියාවලියක් ලෙස පාසල් නගා සිවුවේමේ වැඩසටහන හඳුන්වා දිය හැකිය.

එනම් එමගින් පාසල් සම්බන්ධයෙන් රජය සතු අධිකාරී බලය පාසල් වෙත විමධ්‍යගත කරන ලදී. පාසල සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පාසල් වෙත ලබා දුනි. තීරණ ගැනීමේදී විදුහල්පති දෙමාපියන් හා අවට සමාජය එක්ව පාසල

¹ සමාජ සංඛ්‍යාතය (විශේෂවේදී) තෙවන වසර, gayaniw.kumari@gmail.com

සම්බන්ධයෙන් තිරණ ගන්නා අතර ඒවා ත්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඔවුන් විසින්ම සපුරා ගත යුතු වේ.

අධ්‍යාපනයේ වටිනාකම දිනෙන් දින ඉහළ යයි. අධ්‍යාපනයේ වැදගත්කම තීව් කරනු වස් නොයෙක් අධ්‍යාපන වැඩිසටහන් පාසල් වලට රජය විසින් හඳුන්වා දෙයි. මේ සැම උත්සහයකම අරමුණ වනුයේ මානව සම්පත් වර්ධනය කිරීමයි. එසේ මානව සම්පත් වර්ධනය කළ හැකි ප්‍රධානතම අංශය වන්නේ අධ්‍යාපනයයි. ඒ අනුව ගත් විට අභේ රෝදී මානව සම්පත් වර්ධනය කළ හැකි ප්‍රධානතම ආයතනය අධ්‍යාපනික අංශයයි. එයට සාමාන්‍ය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනයද අයත් වේ. එහි විෂයමාලාද අනෙකුත් ඉලක්කද තේමා කරගත යුත්තේ මානව සම්පත් සුරක්ෂණය කිරීම හා එලදායීව රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීමයි. ඒ සඳහා ගුරුවරු හා අධ්‍යාපන කළමනාකරුවන්ගේ දැනුමද අවශ්‍යතා පරිදි ගොඩනැගීම විරන්තන පදනම් සිට ඉටු කළ නොහැකිය. නව කළමනාකරණ දිල්පීය කුම හා ඉගෙනුම් ඉගැන්වීම් එලදායී ලෙස ගොඩනැගීමට නව දිල්පීය ක්‍රමවල අවශ්‍යතාව මතුවේ. එම අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් පාසල් නගා සිටුවීමේ වැඩිසටහන හඳුන්වා දී ඇත. ලෝකයේ බොහෝ රජයන් විසින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට නොයෙකුත් ඉලක්ක සහ උපාය මාර්ගයන් හඳුන්වා දෙන ලදී. එනම් රජය විසින් දෙමායියන් හා අවට සමාජය පාසලට සම්බන්ධ වීමේ ප්‍රවනතාවය වැඩි කිරීමට උපක්‍රමයක් වශයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් තිරණ ගැනීමේ බලය විමධ්‍යගත කරන ලදී (Education Human Development Network, 2007).

දැනට වසර 30ක ට පමණ පෙර සිට පාසල් පාදක කළමනාකරණ වැඩිසටහන ඔස්ටේලියාව, කැනඩාව, රීසුයලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට හඳුන්වා දී ඇත. අවම පරිවැයක් යටතේ අධ්‍යාපනය සඳහා රජයේ වැය කිරීම යොදා ගැනීම හේතුවෙන් වඩාත් කාර්යක්ෂම බවක් ඇතිවීම, වගවීම තහවුරුවීම සහ ඉගෙනුම් එල ඉහළ නැංවීම පිශීස සේවාලාභීන් බලවත්වීම යන හේතු වැඩිසටහන ජනප්‍රිය වීමට බලපා ඇත. සේවාලාභීන් වෙත බලය ලබා දීම මගින් කුමයෙන් වඩා හොඳ පාසල් කළමනාකරණයකින් එම සේවාලාභීන් ගේ දැනුවත් බව ඉහළ නැංවීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාරීවීම මගින් සිසුන් සඳහා වඩා හොඳ සහ ඉගෙනුමට මහෝපකාරී වන ඉගෙනුම පරිසරයක් නිර්මාණය වී ඇත. (අධ්‍යාපන මානව සංවර්ධන ජාලය, 2007). මෙම වැඩිසටහන, ස්වයං පාලිත පාසල් (Self governing schools), ස්වයං කළමනාකරණ පාසල් (Self managing schools), ස්ථාන/සෙෂන පාදක කළමනාකරණය (Field based management), පාසල් සවිබලකරණය (School empowerment), පාසල් කරා බලය විමධ්‍යගතකරණය (School decentralization), යනුවත් විවිධ රටවල හාවිත වන අතර ශ්‍රී ලංකාවේ පාසල් නගා සිටුවීමේ වැඩිසටහන (Programme on School Improvement) ලෙස හඳුන්වයි. 2006 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ කෝරාගත් පාසල් කිහිපයකට පාසල්

නගා සිටුවීමේ වැඩසටහන හඳුන්වා දුන් අතර පසුව 2010 වන විට සියලුම පාසල් වලට මෙම වැඩසටහන හඳුන්වා දී ඇත (Bandur, 2008).

එම් අනුව පාසල් නගා වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් රජය අපේක්ෂා කරනුයේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ දැමීමයි. එම ප්‍රධාන අරමුණුට අමතව තවත් සෙසු අරමුණු ද මෙම වැඩසටහන හඳුන්වාදීමේ දී සැලකිල්ලට ගෙන ඇත .

පාසල් නගාසිටු විමේ වැඩසටහන හඳුන්වා දීමේ අරමුණු

පාසල් නගාසිටු විමේ වැඩසටහන හඳුන්වා දීමේ ප්‍රධානම අරමුණ වන්නේ අධ්‍යාපනයේ එලදායීතාවය හා ගුණාත්මකභාවය වර්ධනය කිරීමයි. මිට අමතරව මෙම වැඩසටහන පාසල් වලට හඳුන්වාදීමේ සෙසු අරමුණු කිහිපයක් පවතී. තවද පාසල සෙසු පවතින හිග සම්පත් උපරිම එලදායීතාවයක් ලැබෙන පරිදි උපයෝගනය කළ යුතු බවයි.

පාසල් මූලික අවශ්‍යතා ප්‍රමුඛතාකරණයට ලක් කර එම අවශ්‍යතා සපුරා ගැනීමට අධ්‍යාපනයේ සකස් කර ගැනීම කළ යුතුයි. එනම් රජය මගින් මෙහෙයවන පාසල් වන ගුරුවරුන්ට වැටුප් ගෙවීම පමණක් සිදු කරන අතර පාසල් අනෙකුත් මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යුමය රීට අවශ්‍ය අනෙකුත් සාධක සියල්ල පාසල මගින් සපුරා ගත යුතු වේ. අනෙක් අතට පාසල් දෙනික පවත්තා කටයුතු නඩත්තු කටයුතු පාසල විසින්ම ඉටු කර ගත යුතු වේ.

පාසල් සමස්ත කාර්යක්ෂමතාව හා එලදායීතාව ඉහළ නැංවීම සිදු කළ යුතුයි. එනම් පාසල් පවතින සම්පත් වඩාත් භාඳිත් හාවිතා කර යෙදුම් සම්පත් වලට වඩා වැඩි නිමවුමක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. අනෙක් අතට සම්පත් හාවිතා කිරීමේ දී වැඩිම ප්‍රතිඵල ලබා දෙන විකල්පය තොරා ගැනීමේ හැකියාව පැවතිය යුතුය.

සහභාගිත්ව කළමනාකරණය තුළින් තාර්කික පදනමක් මත තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් පරිපාලන, කළමනාකරණ හා මූල්‍ය බලතල පාසලට ලබා දීම. එනම් රජය විසින් පාසල් වලට සහභාගිත්ව කළමනාකරණය තුළින් තාර්කික පදනමක් මත තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් පරිපාලන බලතල ලබා දීම කළමනාකරණ බලතල ලබා දීම හා මූල්‍ය බලතල ලබා දීම සිදු කරනු ලැබයි. පාසල් වලට තීරණ ගැනීමේ දී අවශ්‍ය බලතල පැවතීම මගින් රජය එම පාසල් වල අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ දැමීම අපේක්ෂා කරයි. මෙහිදි රජය මගින් අධික්ෂණ කටයුතු පමණක් සිදු කරනු ලැබයි.

පාසල් කළමනාකරණයේ පාරදාශකතාවය හා නම්‍යයිලිතාවය තහවුරු කිරීම තුළින් පාසල් වගකීම හා වගවීම සහතික කිරීම මෙම වැඩසටහනෙන් තවත් අරමුණක් වශයෙන් සඳහන් කළ හැකිය. මෙහිදි නම්‍යයිලිත්වය තහවුරු කිරීම මගින් පාසලට

ස්වාධීනව තීරණ ගැනීමේ අවස්ථාව හිමි වන අතර එමගින් පාසල් වලකීම හා වගකීම සහතික වීම සිදු වෙනවා. ඒ වගේම මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් පාසල් වලට ලැබෙන සහය නැත්තම් ප්‍රතිලාභ ඉමහත්ය (අධ්‍යාපන අමාත්‍යාංශය, 2014).

පාසල් නගා සිටුවීමේ වැඩසටහන මගින් පාසල් තුළට ලැබෙන ප්‍රතිලාභ

පාසල් නගාසිටු වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් සිදු වන මූලික ප්‍රතිලාභය වනුයේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව හා එලදායිකාවය ඉහළ දැමීමයි. මේට අමතරව පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලුසුම්කරණය හා ප්‍රතිසම්පාදනය පිළිබඳ වකුලේකය සහ මාර්ගෝපදේශ අත්පාතෙහි සඳහන් වන පරිදි පාසල් නගා සිටුවීමේ වැඩසටහන පාසල් වලට හඳුන්වා දීමේ අපේක්ෂිත සෙසු ප්‍රතිඵල කිහියකි. එනම් පාසල් සිසුන්ගේ විභව්‍යතා හඳුනාගැනීම තුළින් ජාතික විෂයමාලා ප්‍රතිපත්තිය තුළ අර්ථකථනය කර ඇති නිපුණතා අත්පත් කර ගැනීම සඳහා උච්ච ඉගෙනුම් පරිසරයක් ගොඩ නැගීම, තීරණ ගැනීමේ බලතල පාසල සතුව පවතින හෙයින් පාසල් ජාතික විෂයමාලා ප්‍රතිපත්ති තුළ අර්ථකථනය කර ඇති නිපුණතා අත්පත් කර ගැනීමට හැකි වන පරිදි උච්ච ඉගෙනුම් පරිසරයක් ගොඩ නැගීම කළ යුතුය. එමගින් අධ්‍යාපනයේ එලදායිකාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකිය.

පාසල් සමස්ක ප්‍රගතිය පාසල් ප්‍රජාවට සන්නිවේදනය කිරීමේ කුමෝපායයන් සහ ර්ට ලැබෙන ප්‍රතිචාර මත වඩාත් ඉහළ මට්ටමේ ඉලක්ක කරා යොමු වූ නිරමාණයිල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කළ යුතුය. ප්‍රජාවගේ අවශ්‍යතාවලට වඩාත් සංවේදී වූ පාසලක් බිඟ විය යුතුයි. නිතරම පාසල හා ප්‍රජාව අතර වඩාත් හොඳ අනෙකාත්‍යා රැඳියාවක් පැවතිය යුතුය. දැනුම පදනම මත වෘත්තිය නිපුණතාවන් නිරන්තරයෙන් යාවත්කාලීන වන ගුණාත්මක බවින් යුත් ක්‍රියාකාරී කාර්ය මේච්ලයක් පාසල විසින් ප්‍රවත්වාගෙන යා යුතුය. පාසල් සිසුන්ගේ අධ්‍යාපනික ගැටළ හඳුනාගෙන වැඩ ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපනික හා වෘත්තිය මාර්ගෝපදේශනය හා උපදේශන ලබාදීමේ වැඩපිළිවෙළක් ඇතුළු අධ්‍යාපනික ප්‍රතිඵල අත් කර ගැනීමට සහාය වීම කළ හැකිය (අධ්‍යාපන අමාත්‍යාංශය, 2014).

ඒ වගේම පාසල් නගාසිටුවීමේ වැඩසටහන මගින් පාසල් සාමූහික ක්‍රියාකාරකම් මෙන්ම සහභාගිත්ව තීරණ ගැනීමේ සංස්කෘතිය ද වර්ධනය වී ඇති අතර විදුහළප්ති සහ කාර්ය මේච්ලය අතර සන්නිවේදනය සහ අනෙකාත්‍යා අවබෝධය ද වැඩ වී ඇත. නමුත් ඉහත ප්‍රතිඵලයන් ලාඟ කර ගැනීමට පාසල් නගා සිටුවීමේ වැඩසටහන මගින් හැකි වූවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එයට සම්බන්ධ සියලු පාර්ශවයන් නොයෙකුත් ගැටළ වලට මුහුණ දීමට සිදු විය

පාසල් පාදක කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මූහුණ දී ඇති ගැටළු

පාසල් දැක්ම සහ අරමුණු තීරණය කිරීමේදී 2006 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා කාලය තුළ වැඩි දියුණුවක් දක්නට ලැබෙන අතර තොරතුරු රස් කිරීම, විවිධ මුලාගු මගින් පාසල් සංවර්ධනයට අරමුදල් ලබා ගැනීම, ගුරුවරුන්ට වගකීම් පැවරීම ආදි කරුණුවලින් ද විදුහල්පති භූමිකාව එම කාලය තුළ වැඩි දියුණුවක් සිදු වේ ඇත. 2010 වර්ෂය තුළ සියම පාසල් වලට පාසල් පාදක කළමනාකරණය හඳුන්වා දීමෙන් පසු පෙර වසර තුනෙහි මෙන් සාර්ථක ප්‍රතිඵල ලගා කරගෙන නොමැත. එම නිසා වර්තමානය වන විට ඒ පිළිබඳ ව නැවතත් පාසල් දැනුවත් කිරීම සිදු කර ඇති අතර පාසල් සැලසුම්කරණය, විෂයමාලා කළමනාකරණය, අධ්‍යාපන කළමනාකරණ කුසලතා, මානව සහ හෝතික සම්පත් කළමනාකරණය, වැඩසටහනේ අරමුණු සහ එලයන් පිළිබඳ පුහුණු වීම ලබා දී ඇත. වැඩසටහන පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ දී ඒ හා සම්බන්ධ තීලධාරීන් නොයෙකුත් ගැටළු වලට මූහුණ දී ඇත. එනම් පාසල් නගා සිටුවීමේ වැඩසටහන වරදවා තේරුම් ගැනීම හා පාසල් සියලු පාර්ශවකරුවන්ට වැඩසටහනේ සංක්ලේපය පිළිබඳ පුරුණ අවබෝධයක් නොලැබේම මෙහි ඇති ප්‍රධාන ගැටළුවකි. පාසල් නගා සිටුවීමේ වැඩසටහන පාසල් වලට හඳුන්වා දුන්නද එහි මුළුක අරමුණ පිළිබඳ නිසි අවබෝධයක් ආදාළ පාර්ශවකරුවනට නොමැත. සමස්ත වැඩපිළිවෙළ පිළිබඳව පුරුණ අවබෝධයක් ඔවුන් සතුව නොපවති ලද අවබෝධයෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී නොයෙක් ගැටළු වලට මූහුණ දීමට සිදු වේ (සුමිත්, 2012).

යිජ්‍යාගේ පුරුණ සංවර්ධනය සඳහා සැලැස්මක් පාසල සතුව නොමැති වීම දක්නට ලැබෙන තවත් ගැටළුවකි. එමගින් සිසුන්ගේ පුරුණ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. එවිට අධ්‍යාපනයේ ගුණාත්මකභාව වැඩි කරගැනීමට නොහැකි වනු ඇත (කුලරත්න, 2008).

පාසල් වල විදුහල්පතිවරුන් ඒකාධිපත් අන්දමින් ක්‍රියා කිරීම මගින් අනෙක් පාර්ශවකරුවන්ගේ සහය මෙම වැඩසටහනට ලබා ගැනීමට නොහැකි වීම, මුළුය කළමනාකරණය පිළිබඳ ගැටළු මතු වීම, සැලසුම්කරණ ක්‍රියාවලියේ දී පාසල් සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය අවම මට්ටමක පැවතීම ආදිය දක්නට ලැබේ. එම ගැටළු මගහරවා ගැනීමට හැකි වනුනේනම් පාසල් නගාසිටු වීමේ වැඩසටහනෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලගාකර ගැනීමට හැකියාව පවති. ඒ සඳහා රජයට මෙන්ම විදුහල්පතිතුමන්ටද නොයෙකුත් විසඳුම් ක්‍රියාවට නැංවිය හැකිය.

පාසල් නගාසිටු වීමේ වැඩසටහන සංවර්ධනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග

පාසල් නගාසිටුවීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීම පිණීස දැනට පාසල් නගාසිටුවීමේ වැඩසටහන යටතේ ආයතනික ව්‍යුහයන් පිහිටුවා ඇතිත් එහි ක්‍රියාකාරකම් අඩු මට්ටමකින් සිදු වන පාසල්වල වැඩසටහනේ ක්‍රියාකාරීත්වය වඩාත් ගක්තිමත් කිරීම

අවශ්‍ය වේ. මේ සඳහා එම පාසල්වල තුමිකා සුචිගේෂණය, ධාරිතා සංවර්ධනය, අඛණ්ඩ පුද්ගල සහ මුල්‍යය ලබා දීම යන කරුණු සම්බන්ධ ව අවධානය යොමු කළ යුතු ය. ඒ අනුව මෙම වැඩසටහන සංවර්ධනය කිරීම සඳහා රූපයට මෙන්ම පාසල්වල විදුහල්පතිවරුන්ට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත හැකිය

රූපයට ගත හැකි ක්‍රියාමාර්ග

මේ සඳහා පාසල් පැමිණීම වැනි කරුණු සම්බන්ධ ව ගුරුවරුන් පුදේශයේ පාසල් ප්‍රජාවන්ට වඩාත් වග වන පරිදි ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුය. දැනට මධ්‍යගත ලෙස ගුරු හවතුන් බදවා ගැනීමේ ක්‍රම වේදය වෙනුවට ක්‍රමයෙන් පාසල් මට්ටම දක්වා බලය බෙදා බෙන් කළ යුතු ය. නිෂ්පාවක් ලෙස බලය විමධ්‍යගත කිරීමක් නොව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම පිණීස පාසල් මට්ටමේ තීරණ ගනු ලබන්නන්ට ව්‍යවහාර කළ හැකි ක්‍රමවේදයක් ලෙස යොදාගත යුතුය. සියලු ම වර්ග සහ ප්‍රමාණවල පාසල්වලට උච්ච වන පරිදි පාසල් සංවර්ධන කම්ටු සහ පාසල් කළමනාකරණ ක්‍රීඩා පිහිටුවිය හැකි වන පරිදි ඒ සම්බන්ධ රෙගුලාසි නැවත සමාලෝචනය කළ යුතු ය.

විදුහල්පතිවරුන්ට ගත හැකි ක්‍රියාමාර්ග

යැය්වීම් සඳහා දෙමාපියන්ගේ පැමිණීම, පාසල් කම්ටු සඳහා සම්බන්ධ වීමට, ස්වේච්ඡා කටයුතුවලට සම්බන්ධ වීමට හෝ හොතික තත්වයන්, සම්පත්, සේවාවන්, තහවුරු ඉහළ තැබීමට අවශ්‍ය මුල්‍ය හෝ වෙනත් දායකත්වයන් ලබා දීම දිරිමත් කළ යුතු ය. එම වැඩසටහන ක්‍රියාවලින් දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් වර්ධනය සඳහා තිබෙස් පරිසරයේ විශාල බලපෑමක් පවතින බවත් දෙමාපියන්ට එය වෙනස් කිරීමේ විශාල බලයක් පවතින බවත් දෙමාපියන් ක්‍රුළ පවතින අවබෝධය වර්ධනය කිරීමෙන් දරුවන්ට යහුපත් ඉගෙනුම් අත්දැකීම් සැපයීම සඳහා තිබෙස් පරිසරය සකස් කිරීම පිණීස දෙමාපියන් ක්‍රුළ විශ්වාසය සහ සළුලතා හැඟීමක් වර්ධනය කිරීම, දරුවන්ගේ ගෙදර වැඩවල දී අත්තර ක්‍රියාකාරී විය යුතු අත්දම දරුවන්ගේ වයස හා හැකියා මට්ටම අනුව රඳා පවතින අත්දම යන ඉගෙනීමේ දී දෙමාපියන් විසින් අනුගමනය කළ යුතු සුචිගේෂ වර්යා පැහැදිලි කර දීම යන කරුණු මෙම වැඩසටහන්වල දී අවධානයට ලක් කළ යුතු ය.

මෙම වැඩසටහන්වලට සහභාගිවන දෙමාපියන් සහ අනෙකුත් ප්‍රජාවන් සමග සහභාගි නොවන දෙමාපියන් සම්බන්ධ කළ හැකි ආකාර ගැන අවධානය යොමු කළ යුතුය. පුද්ගල පිවිතයේ එලදායී ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වන ජ්‍යෙෂ්ඨ නිපුණතා, මෘදු කුසලතා හෝ සාමාන්‍ය කුසලතා, අත්තර පුද්ගල සඛ්‍යතා සහ රැකියා නියුත්තිය හෝ ආර්ථික ක්‍රියාකාරකම් සංවර්ධනය සඳහා ප්‍රජා සහභාගිත්වය ප්‍රභ්‍රල් කළ යුතුය. (අධ්‍යාපන අමාත්‍යාංශය, 2010).

අරමුණු පිහිටුවා ගැනීම, ශිෂ්‍ය සාධනය ඇගයීම, සාර්ථකත්වය සහතික කිරීම පිණීස අත්‍යාවශ්‍ය ඉගෙනුම් අත්දැකීම් තීරණය, ඉගෙනුම් එල මිනුම සහ දෙම්විපියන්ට වාර්තා කිරීම පිණීස පාසල්වලට සහාය අවශ්‍ය වේ. මෙම ක්‍රියාකාරකම් යටතේ

ගුරුවරුන්ගේ භාවිතය සඳහා ප්‍රමාණික දත්ත පාදක සංවර්ධනය සහ පවත්වා ගැනීම සඳහා පාසල්වලට සහායවීමට අපේක්ෂා කෙරේ. පාසල් තම ක්‍රියාකාරකම් පිළිබඳ වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එමගින් දෙමාපියන්ට සහ ප්‍රජාවට වගවිය යුතු ය. මෙයට සම්මත පරීක්ෂණ මගින් දිෂ්‍ය සාධනය මැනීමෙන් ලබා ගන්නා දත්ත ද ඇතුළත් විය යුතු ය.

සමාලෝචනය

මෙතෙක් විමර්ශනය කළ කරුණු වලට අනුව පැහැදිලි වන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නංවතු පිළිස 2006 වර්ෂයේ දී තෝරා ගත් පාසල් කිහිපයකට ද 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වලට ද රුපය විසින් පාසල් නගා සිටුවීමේ වැඩසටහන හඳුන්වා දුනි. නමුත් ලෝකයේ බොහෝ රටවල මෙම වැඩසටහන සම්බන්ධයෙන් කළ ඇති පර්යේෂණ ගුන්ත ඇසුරෙන් පැහැදිලි වන්නේ පාසල් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ පාර්ශවකරුවන් තොයෙකුත් ගැටළ වලට මුහුණ දී ඇති බවයි. ඇතැම් පාසල් මෙම වැඩසටහන මගින් තම පාසල් වල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ තාවාගෙන ඇති බව ද පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත. සමස්තයක් වශයෙන් පෙනී යන්නේ පාසල් නගා සිටුවීමේ වැඩසටහන, මගින් නව පාසල් පාදක කළමනාකරණ ස්ථාපනය කිරීමට, අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ දැක්වීමට රුපය විසින් හඳුන්වාදුන් වඩාත් යෝග්‍ය වැඩසටහක් වශයෙන් හඳුනාගත හැකි බවයි.

ආක්‍රිත ගුන්ර

Bandur, A. (2008). A study of the implementation of school based management in flores primary school in Indonesia. Australia.

Education Human Development Network (2007) *Guiding principles for implementing school-based management programs*. Retrieved from <http://www.worldbank.org/education/economicsed>

Nenyod, B. (2002). *School-based management: Thai ways and methods: Executive summary of the report on national pilot study: Learning reform schools for developing quality of learners*. Office of the National Education Commission (ONEC), Office of the Prime minister, Thailand.

අධ්‍යාපන අමාත්‍යාංශය. (2014). පාසල් නගා සිටුවීමේ වැඩසටහන 2014/28
වකුණෝධය

කුලරත්න, ඩි. ජී. (2008). පාසල් නගා සිටුවීමේ පාර්ශවකරුවන්ගේ අත්පොත:
පාසල් හි සූජාධාරුකරණ වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා
භාවිතයට පහසු ස්වයා අධ්‍යාපන මොඩුලය, ද්‍රව්‍යීකිත අධ්‍යාපන නවීකරණ
ව්‍යාපෘතිය II, බත්තරමුල්ල: අධ්‍යාපන අමාත්‍යාංශය

සුමිත්, පී. (2012). පාසල් නගා සිටුවීමේ වැඩසටහනේ කාර්යසාධනය සහ ඒ පිළිබඳ
ව විදුහළුපතිවරුන් හා අධ්‍යාපන නිලධාරීන් මූහුණ දී ඇති ගැටළු,
පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී
ලංකාව

